

මානව සංජනියේ අනාගතය මහ පොලොවේ සරුසාර බව මහ රදා පවතී. සෝදා පාඨච්ච පසේ සාරවත් බව නැති කිරීමට හේතුවක් වෙයි. සෝදා පාඨච්ච හේතුකොට ගෙන ගාගා, වැව් රෝන්මඩින් අහිරි යාම ද සිදුවෙයි. ගාගාවල රෝන්මඩි තත්ත්වත්වීම නිසා නොසිනු විරු තත්ත්වලින් ජ්‍යෙෂ්ඨීම් අන්වීම ද මැනක දී වාර්තාවිය. නායුත්ම් කෙරෙහි ද පස සේදී යාම බලපාන බැව් පලවන මතයකි. පස සංරක්ෂණය සඳහා අපේ මුතුන් මින්නෝ නොයෙක් ස්වාධාවික ක්‍රම උපයෝගී කරගනු ලැබූ හ. ගග දිය කදුරු ඉවුරුබදව උණ වැවීම පැයුන්නෝ සෝදා පාඨච්ච අඩුකර ගැනීමට යොදු උපායකි. මුල් බහුල උණ බව, පන් සහ සව්‍යන්දරා වැනි ගාබ පස සේදීයාම වැළැක්වීම සඳහා යාම ස්වාධාවික බාධකයක් අනි කරයි. පොලව මතුපිටව වැවෙන ජ්‍යෙ පසන් සමඟ පහළට තල්ලුවී යන වේගය ද අඩු කරලයි. පසට මනා බිම් ආවරණ යක් සපයයි. ඉවුරු කඩා යාම ද වළුකයි. ‘උණ ගස ස්වාධාව සෞන්දර්යය වැඩීමට හේතු වේ. ඉතා ඉක්මනීන් හා පහසුවන් පැහැ කළ හැකි ය. උණ ගස් ගහ කර්මාන්ත රෙසකට ද අමු ද්‍රව්‍යයකි. මේ අනුව එමගින් ග්‍රාමීය ප්‍රජාවට අමතර ආදායම් මාර්ගයක් ද සිලසා ගත හැකි වනු ඇත.

ගොඩනැගිලි ඉදි කිරීමේ කටයුතු වල ද උණ ගස් සඳහා ඉතා වැඩි ඉල්ලුමක් පවතී.

උණ ලි පදම් කර ගහ හානිඩ් තිශ්පාදනය කිරීමේ පර්යේෂණ නාත්මක වැඩි පිළිබඳක් ජාතික මෝස්තර මධ්‍යස්ථානය ආරම්භ කර ඇත. ගුල්ලන්ගෙන් හා වෙනත් පලි බෝධකයන්ගෙන් උණ ලි ආරක්ෂා කර ගැනීම පිළිබඳව විද්‍යා හා තාක්ෂණ පර්යේෂණ මධ්‍යස්ථානය ආරම්භ

කළ (CISI) පර්යේෂණ කටයුතු වලද භොදු ප්‍රතිඵල පෙන්නුම් කෙරෙන බව වාර්තා වෙයි.

උණගස ඉතා ඉක්මනීන් වැඩියි. වසර එකහමාරක් වැනි කෙටි කායක දී එය කපා ගැනීමට තරම් සුදුසු තත්ත්වයකට පත්වෙයි. අංත සිට වූ පදුරකින් වසර තුන හතරක දී අස්වන්න නොගත හැකි ය. මුළු කදන් ප්‍රමාණයෙන් 70% පමණ අස්වන්න වැයෙන් ලබාගත හැකි ය. මේ අනුව උණ ගස් වඩ වඩාන් වැම්මට උනන්දුවීම අනෙකුත් ගස් රෙක ගැනීමට ද හේතුවනු ඇත.



වැඩි ග්‍රාමයක් හා මුදල් ප්‍රමාණයක් වැය නොකොට කළ හැකි උණ වැවීම සඳහා ජාතික උණන්ද කිරීමේ

සංඛිවේදන ව්‍යාපෘතියක් පාරිසරික හා පාරිලිමින්තු කටයුතු ඇමති වින්ස්න්ට් පෙරේරා මහතාගේ උපදෙස් මත ආමාන්‍යාගය ආරම්භ කර ඇත.

පළමු අදියරේ ක්‍රියාත්මක වැඩි පිළිබඳ තායැම බහුල ප්‍රදේශයක් වැයෙන් සැලුසෙන කශේල්ල, මහනුවර හා රන්නපුර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කෙරේ. ජාත්‍යන්තර සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානය ආධාර දෙන උණ ගස් වේවැළ් මධ්‍යස්ථානය මෙයට උපකාරී වේ.

ජාතාව මේ සඳහා යොමු කර ගැනීමේ දී පාසල් සිසුන් පාරිසරික අනුයෝගන කම්ටු හා ස්වේච්ඡා ආයතනවල ක්‍රියාකාරී සහාය ලබා ගැනේ.

ස්වාධාව සෞන්දර්යය වර්ධනයට ද උණ පදුරු පුදුරු අලංකාරයක් ගෙනෙයි.

කළියාට ද උණ පදුරු මහන් වාමන්කාරයක් ගෙන දෙන වස්තුවකි. පැයිනි වින කළින් උණ පදුරෙන් ලද ආශ්වාදය මෙම කළියෙන් මනාව පහැදිලි වෙයි.

උණ පදුරු අනරේ

යුතින් මා වෙන
මල් නොගෙනෙනු මැනී
මා මුහුණ සහවා ගන්නට
අනු රකිලි පමණක් ගෙනෙනු මැනී
කදු වැටි අනරේ
හිරු මබල අනුරූපහන් වූ පසු
නිල් පැහැනි කඩාය හැදැගෙන
අශ්‍රීය කළ
උණ පදුරු අනරේ නිදා ගන්නට
මම යන්නෙම්.

ප්‍රධාන ප්‍රතිඵල -
මහාචාර්ය විමල දිසානායක